

CDS e-Connect පිළිබඳව...

e-connect සේවාව හඳුන්වා දීම හරහා CDS ගිණුම් හිමියන් වෙත විද්‍යුත් සේවාවන් සපයන අනෙකුත් ජාත්‍යන්තර කොටස් හුවමාරුන් සමඟ එක් වීමේ අවකාශය, ශ්‍රී ලංකාවට ද ලැබෙන අතර කලාපයේ ඉතාම ප්‍රබල කොටස් වෙළෙඳපොළ වලද මේ හා සමාන පහසුකම් ආයෝජකයින්ට සපයනු ලැබේ.

මෙම නව හඳුන්වාදීම හරහා CDS ගිණුම් හිමියන්ට ගනුදෙනු තොරතුරු, ආයෝජන කළඹ පිළිබඳ වාර්තා සහ පෙර මාසික වාර්තා ආදිය ඉතා පහසුවෙන් හා ඉක්මනින් ලබා ගැනීමේ අවස්ථාව උදාවේ. ආන්තික පහසුකම් (Margin Facility) සපයන ආයතන වලට පවා එක් පරිශීලක අනන්‍යතාවක් (User ID) හරහා ගිණුම් කිහිපයකට අවතීර්ණ වීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂී තාවයකි.

ඉහළ මට්ටමේ වටිනාකමකින් යුත් තාක්ෂණික ප්‍රතිලාභ අත්පත් කරගෙන මෙම නව ප්‍රවේශය හරහා ආයෝජකයින් හා CDS ආයතනය අතර පවතින දුරස්ථ භාවය පහව යන අතරම, ජංගම දුරකථන, ටැබ් හා පෞද්ගලික පරිගණක ආදිය හරහා අවතීර්ණ විය හැකි නිසා CDS සේවාවන්හි සම්ප බව හා කාර්යක්ෂමතාවය නව මානයකට රැගෙන යනු ලබයි.

CDS e-Connect හරහා සපයන සේවාවන්

- ✓ මිලහ වෙළෙඳපොළ දිනයට අදාළ සාංගමික ක්‍රියාකාරකම්, ගනුදෙනු හා ආයෝජන කළඹ වෙනස්වීම් පිළිබඳ දැන්වීම් හා සූර්ව දැනුම්දීම්.
- ✓ එකම පරිශීලක අනන්‍යතාවකින් ගිණුම් කිහිපයකට අවතීර්ණ වීමේ හැකියාව.
- ✓ ගිණුම් ශේෂය පරීක්ෂාව.
- ✓ පසුගිය මාස හය තුළ ගනුදෙනු ඉතිහාසය.
- ✓ CDS පද්ධතියෙහි දත්ත පරීක්ෂාව.
- ✓ වර්තමාන මාසික වාර්තාව.
- ✓ මාස හයක කාල සීමාවක් සඳහා මාසික වාර්තා පරිශීලනය.
- ✓ අතිරේක මාසික වාර්තා ඉල්ලුම් කිරීම.

ආයෝජක සුරක්ෂිතතාව ඉහළ මට්ටමකින් තහවුරු කෙරෙන මෙම පහසුකම ආයෝජක ඔබට ඔබේ ගිණුම් විස්තර හා ආයෝජන කළඹ පිළිබඳවද විස්තර ලබාගැනීම ඉතාම සරළ හා පහසු කොට ඇත.

ඔබට CDS e-Connect පහසුකම සඳහා ලියාපදිංචි විය හැක්කේ කෙසේද?

- අයදුම් පත්‍රය CDS ආයතනයේ වෙබ් අඩවියෙන් බාගතකර ගන්න (වෙබ් දිගුව http://www.cds.lk/cds_forms.php)
- ඔබ CDS ගිණුම් හිමියෙක් නම් , සෘජුවම ඉහත සඳහන් අයදුම් පත්‍රය (CDS 29A/29B) සම්පූර්ණ කර ලියාපදිංචි ගාස්තුව ගෙවූ රිසිට් පත සමඟ CDS ආයතනයට එවීමෙන් හෝ ගිණුම් හිමියා ලියාපදිංචි ව සිටින තැරවිකාර ආයතනයක් හරහා CDS වෙත භාර දීම තුළින් මෙම පහසුකම සක්‍රීය කරගත හැකිය.

ගාස්තු සටහන

සේවාදායක කාණ්ඩය	විස්තරය	ලියාපදිංචි ගාස්තුව	වාර්ෂික දායක ගාස්තුව (ප්‍රථම වර්ෂය සඳහා නොමිලේ)	ඉදිරිපත් කළ යුතු CDS අයදුම් පත
දේශීය තනි පුද්ගල	දේශීය තනි පුද්ගල ගිණුම් ලෙස CDS හි ලියාපදිංචි වී ඇති ආයෝජක කාන්ඩය	2,600.00	1,300.00	CDS 29-A
දේශීය ආයතනික	දේශීය ආයතනික ගිණුම් ලෙස CDS හි ලියාපදිංචි වී ඇති ආයෝජක කාන්ඩය	5,200.00	2,600.00	CDS 29-B
විදේශීය තනි පුද්ගල ගිණුම්	විදේශීය තනි පුද්ගල ගිණුම් ලෙස CDS හි ලියාපදිංචි වී ඇති ආයෝජක කාන්ඩය	4,200.00	2,100.00	CDS 29-A
විදේශීය ආයතනික	විදේශීය ආයතනික ගිණුම් ලෙස CDS හි ලියාපදිංචි වී ඇති ආයෝජක කාන්ඩය	8,300.00	4,200.00	CDS 29-B
ආන්තික ණය සැපයුම් ආයතන - Category A	ආන්තික ණය සැපයුම් ආයතන - ගනුදෙනුකරුවන්(01 -50 අතර)	10,300.00	6,200.00	CDS 29-B
ආන්තික ණය සැපයුම් ආයතන - Category B	ආන්තික ණය සැපයුම් ආයතන - ගනුදෙනුකරුවන්(50 -200 අතර)	20,300.00	12,200.00	CDS 29-B
ආන්තික ණය සැපයුම් ආයතන - Category C	ආන්තික ණය සැපයුම් ආයතන - ගනුදෙනුකරුවන් 200 -500 අතර	30,900.00	18,600.00	CDS 29-B
ආන්තික ණය සැපයුම් ආයතන - Category D	ආන්තික ණය සැපයුම් ආයතන - ගනුදෙනුකරුවන් > 500 වැඩි	36,100.00	26,000.00	CDS 29-B

➤ ඔබේ සම්බන්ධතාවයට අදාල ගස්තුව පහත සඳහන් බැංකු ගිණුමකට බැරකල හැකි වේ.

සම්පත් බැංකු ගිණුම් අංකය: 0029 3000 3150 ලංකා බැංකු ගිණුම් අංකය: 00 7005 5852

කොමර්ෂල් බැංකු ගිණුම් අංකය: 0014 1607 1101

- විකල්ප ලෙස ගිණුම් හිමියාට ලියාපදිංචි ගාස්තුව CDS කවුන්ටරය වෙත ද සෘජුවම ගෙවිය හැක.
- මේ සඳහා ලියාපදිංචි වන CDS ගිණුම්හිමියන් මීට අදාල අයදුම් පත්‍රයේ මුල්පිටපත තැන්පතු පතෙහි ගනුදෙනු කරුගේ මුල් පිටපත සමග CDS ආයතනය වෙත එවිය යුතුවේ.
- ඔබ විසින් විදේශීය ගනුදෙනු ක්‍රමයක් භාවිතා කරන්නේ නම් මුදල් බැර කල බව සනාථ කලහැකි ලියවිල්ලක් ඉදිරිපත් කල යුතුවේ.
- e-connect පහසුකම සක්‍රීයකල විගසම ඔබවෙත e-mail පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලබයි.
- ඔබේ ගිණුමට අදාල රහස් අංකය ලියාපදිංචි තපැලෙන් CDS ගිණුමේ සඳහන් ලිපිනයට එවනු ලබේ.
- තවදුරටත් තොරතුරු ලබාගැනීම සඳහා පහත දුරකථන අංක හෝ විදේශීය ලිපිනය භාවිතා කරන්න.

නිලංක 011 2 356 446 | මිනුර 0112 356 437 | නිසුන් 011 2 356 447 | cdseconnect@cse.lk